

2018.11.26 වන දින පෙ.ව. 10.00 ට පමණ සීතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී

පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - එම්.ඒ.මේරි මාගුට මැතිතුමිය
- 3. ගරු කාරක සභික - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩබ්.ඩී. චිත්තක දේවිනේද සමරවීර මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 6. ගරු කාරක සභික - ඥාණ ප්‍රකාසම් ෆ්‍රැන්සිස් මැතිතුමා
- 7. ගරු කාරක සභික - දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය

සභභාගී නොවූ

- 1. ගරු කාරක සභික - එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 3. ගරු කාරක සභික - එස්. වන්දකුමාර් මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඊ.පී. ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය

සභභාගී වූ නිලධාරීන් :

- 1. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 2. වැඩ අධිකාරී - ජයන්තා ජලේතොටගේ මිය
- 3. පුස්තකාලයාධිපති - හංවැල්ල - එස්.එම්. රංජනී මිය
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.පේ. අමරසිංහ මිය
- 5. කාර්යභාර නිලධාරී - කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 6. ප්‍රධාන සංවර්ධන නිලධාරී - කේ.ඒ. ගර්මිලා දුෂානි මිය
- 7. සංවර්ධන නිලධාරී - ඩී.ඒ. ඉෂානි කමලිකා මිය
- 8. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එච්.යූ. නිශාන්ති මිය.
- 9. පුස්තකාල සහායක - කහහේන - එම්.ඩී. දුලිකා ලක්මණි මිය
- 10. පුස්තකාල සහායක - කොස්ගම - කේ.පී. කුමුදිනී ප්‍රියන්තා මිය

නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවට පැමිණි සියලු මන්ත්‍රීවරුන් හා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සාදරයෙන් පිළිගත් ගරු කාරක සභා සභාපතිතුමා කාරක සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

01. ලිපි ලේඛණ සලකා බැලීම.

- 1. කොස්ගම පෙර පාසල් ප්‍රධාන ගුරුතුමිය විසින් “පෙර පාසලේ පිවිසුම් කපරාරු කර චිත්‍ර ඇඳ ගැනීම සඳහා.” යන හිසින් යුතුව 2018.10.10 දිනැතිව පෙර පාසල් මාසිමේ ඇති තාප්පය (ලැවෙන්රෝ ගාඩන් හෝටලයේ මාසිම තාප්පය) කපරාරු කර නොමැති හෙයින්, එම තාප්පය

කපරාරු කර විත්‍ර ඇද සිහිති දු දරුවන්ට උචිත අයුරින් නිර්මාණය කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, එම තාප්පය කපරාරු කර සිහිති දු දරුවන්ට උචිත අයුරින් විත්‍ර නිර්මාණය කරදෙන ලෙස ලැවෙන්නේරෝ ගාඩන් ආයතනයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කරන ලදී.

2. කහහේන මහජන පුස්තකාලය විසින් “පොත් ප්‍රදර්ශනය - 2018 පරිත්‍යාග වශයෙන් ලැබුණ පොත්” යන නිසින් යුතුව 2018.11.23 දිනැතිව කහහේන මහජන පුස්තකාලයේ 2018 නොවැම්බර් මස 11, 12 දෙදින පැවති සඳීපා පොත් ප්‍රදර්ශනයෙන් ආරාධිත පරිත්‍යාග රු.35,230/- ක් ද, සඳීපා පොත් සමාගමේ 10% වට්ටම් වශයෙන් රු. 6,050/- වශයෙන් රු. 41,280/- ක් වටිනා පොත් කහහේන මහජන පුස්තකාලය සඳහා පරිත්‍යාග වශයෙන් ලැබී ඇති බවට කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.
3. පළාත් පාලන දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත) විසින් අංක LGD/03/01/04 යටතේ “රජයෙහි මෙහෙයට රන් අත්වැල මාර්ගෝපදේශ සංග්‍රහය” යන නිසින් යුතුව 2018.11.12 දිනැතිව රාජ්‍ය සේවයේ නියුතුව සිට විශ්‍රාම ලබා සිටින එච්.පී.එල්. ද සිල්වා මහත්මිය විසින් රචිත ‘රජයෙහි මෙහෙයට රන් අත්වැල මාර්ගෝපදේශ සංග්‍රහය’ නැමති ග්‍රන්ථය පුස්තකාල පාඨකයින් සඳහා පරිශීලනයට සුදුසු ග්‍රන්ථයක් ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බැවින් පුස්තකාල සඳහා මිලදී ගන්නා ලෙස දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ‘රජයෙහි මෙහෙයට රන් අත්වැල මාර්ගෝපදේශ සංග්‍රහය’ නැමති ග්‍රන්ථය පිටපත් 5 ක් පුස්තකාල 05 සඳහා මිලදී ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
4. සිතාවක ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල සඳහා කතුවරුන් විසින් යොමුකරන ලද පහත සඳහන් පොත් පිටපත් 5 බැගින් පුස්තකාල 5 සඳහා මිලදී ගැනීමට කමිටුව තීරණය කරන ලදී.

පොත් නම	කර්තෘගේ නම	වටිනාකම
i. භාවාත්මක ඥාන වර්ධන උපක්‍රම	පී.ඒ. ගුණරත්න මයා	රු. 650/-
ii. නුවණ වඩන භාව ගෝචර උපක්‍රම	පී.ඒ. ගුණරත්න මයා	රු. 400/-
iii. පාපයට එරෙහිව මනුෂ්‍යත්වය	අමීල කොඩිකාර මයා	රු. 1250/-

02. සාකච්ඡා සටහන්

1. වාර්ෂිකව පවත්වනු ලබන සභාව සතු පෙර පාසල් 8 හි වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය 2018.12.06 දින භාවැල්ල රාජසිංහ විද්‍යාලයේදී පැවැත්වීමට සිතාවක ප්‍රතිභා ශී සරණය හා කාර්ය මණ්ඩල ඇගයීම වර්ෂ අවසානයේ පැවැත්වීමට සංවිධානය කර ඇති බවත් ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් කාරක සභාවට දන්වා සිටින ලදී.
2. නව පෙර පාසල් 02 ක් බෝපේ හා වේරගල ප්‍රදේශ සඳහා ලබන වර්ෂයේදී ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.